



මාධ්‍ය නිවේදනය
කාර්මික නිෂ්පාදන දර්ශකය : 2019 පෙබරවාරි
 ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

දුරකථනය: 011 - 2147401

ෆැක්ස්: 011-2147412

2019 අප්‍රේල් 11

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 පෙබරවාරි මාසය සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2018 වර්ෂයේ පෙබරවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2019 පෙබරවාරි මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, කාර්මික නිෂ්පාදන දර්ශකයේ 0.6% ක වැඩිවීමක් වාර්තා කරයි. තව ද 2019 සහ 2018 යන වර්ෂවල පෙබරවාරි මස මෙම දර්ශකය පිළිවෙලින් 104.2 ක් සහ 103.6 ක් විය.

කාර්මික නිෂ්පාදන දර්ශකය ද ඇතුළත්ව ආර්ථික දර්ශකාංක ගණනාවක් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලැබේ. මෙම දත්ත ආර්ථිකයේ ප්‍රවණතා හඳුනා ගැනීමට, ආර්ථික වර්ධනය මෙහෙයවන ප්‍රධාන අංශ හඳුනා ගැනීමට හා ආර්ථික ක්‍රියාකාරිත්වය ඇගයීමට වැදගත් වේ. කාර්මික නිෂ්පාදන දර්ශකය මඟින්, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සිදු කෙරේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

නිෂ්පාදන කර්මාන්ත සැලකීමේ දී නිෂ්පාදන කාණ්ඩ 20ක් අතුරින් නිෂ්පාදන කාණ්ඩ 8ක්ම 2018 පෙබරවාරි මසට සාපේක්ෂව ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කරයි. ඒ අතරින්, 'අඟුරු නිෂ්පාදනය සහ ඛනිජ තෙල් ද්‍රව්‍ය පිරිපහදුව', කඩදාසි සහ කඩදාසි ද්‍රව්‍ය නිෂ්පාදන' සහ 'රෙදි නිෂ්පාදනය' වල පිළිවෙලින් 87.1%, 20.4% සහ 17.5% ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වේ.

සාණාත්මක වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන කාණ්ඩ 12 අතුරින්, 'විදුලි උපකරණ නිෂ්පාදන', 'මූලික ලෝහ වර්ග නිෂ්පාදනය' සහ 'යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ නිෂ්පාදනය' වල 2018 වර්ෂයේ පෙබරවාරි මස නිෂ්පාදනයට සාපේක්ෂව පිළිවෙලින් 20.1%, 19.2% සහ 15.4% ක අඩුවීමක් වාර්තා විය. තව ද, 2019 පෙබරවාරි මස ආහාර නිෂ්පාදන අංශයෙහි නිෂ්පාදනය 9.5% ක අඩුවීමක් වාර්තා කරයි.

කාර්මික නිෂ්පාදන දර්ශකය (2015=100)	
මාසය / වර්ෂය	දර්ශක අගය
2019 පෙබරවාරි	104.2
2018 පෙබරවාරි	103.6
ප්‍රතිශත වෙනස (%)	0.6

2019 පෙබරවාරි මස කාර්මික නිෂ්පාදන දර්ශකය පිළිබඳව වැඩි විස්තර දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත. (www.statistics.gov.lk).